



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1751/30 - 2012 මාර්තු 30 වැනි සිකුරාදා - 2012.03.30

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

සුරාබදු ආඥාපනත

අංක 951 දරන සුරාබදු නිවේදනය

සුරාබදු බලපත්‍ර ලත් ආයතන විසින් දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධීය නිෂ්පාදන, නිෂ්පාදනය කිරීම සඳහා හෝ අනුමත කර්මාන්ත හා වෙනත් කාර්යයන් සඳහා හෝ යොදා ගනු ලබන ඊතයිල් මධ්‍යසාර මත බදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය යටතේ ජනාධිපති විසින් සාදන ලද නියෝගයයි.

2012 මාර්තු මස 30 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

මහින්ද රාජපක්ෂ,
ජනාධිපති,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

නියෝගය

(1) මෙහි උපලේඛනයේ I වැනි තීරුවේ වන භාණ්ඩ මත, එම උපලේඛනයේ II වැනි තීරුවේ නිශ්චිත වශයෙන් දක්වා ඇති ප්‍රමාණයන් මත බද්දක් 2012 මාර්තු මස 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවනු ලබන්නේ ය.

(2) වෙනත් කිසිම නිවේදනයක මීට පටහැනිව කිසිවක් සඳහන් වී තිබුණ ද, ඒ බව නොසලකා මෙම බදු ස්ථීර ආනයනය කරන ලද වේලාවේ දී හෝ ස්කෘතාරයෙන්, තොග ගබඩාවෙන්, දේශීය නිෂ්පාදනාගාරයෙන් මුදා හරින වේලාවේ දී හෝ ගෙවිය යුතු වන්නේ ය.

(3) 2011 නොවැම්බර් මස 21 වැනි දිනැති අංක 1733/3 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 945 දරන සුරාබදු නිවේදනය මෙයින් පරිච්ඡේද කරමි.

උපලේඛනය

	I වැනි තීරුව භාණ්ඩය	II වැනි තීරුව බදු ප්‍රමාණය
1	රජය විසින් අනුමත කරන ලද පර්යේෂණ හා අධ්‍යාපනික ආයතන සහ රෝහල්, රජයේ දෙපාර්තමේන්තු හෝ වෙනත් අයුරකින් සූරා බද්දට යටත් වූ පානීය මත්පැන් නිෂ්පාදනය සඳහා බලය ලත් නිෂ්පාදකයින් පාවිච්චි කරනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රීතු	නැත
2	ඖෂධ නිෂ්පාදනය, කර්මාන්ත කටයුතු සහ අපනයනය සඳහා නිමි භාණ්ඩ නිෂ්පාදනය සඳහා අනුමත ආයතන මගින් යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රීතු සඳහා පහත සඳහන් සීමාවන් අනුව (i) මසකට ලීටර් 10,000 දක්වා (ii) මසකට ලීටර් 10,001 සිට 20,000 දක්වා (iii) මසකට ලීටර් 20,000 ඉක්මවන (නැවත ප්‍රතිශෝධන සඳහා යොදා ගනු ලබන ස්ත්‍රීතු සඳහා ද මෙම කොන්දේසි අදාළ විය යුතු ය.) නමුත්, මෙහි ලීටර් 20,000 අඩු සීමාව යටතේ හා ඉහත දැක්වෙන කාර්යයන් සඳහා ස්ත්‍රීතු ආනයනය සිදු කරන්නේ නම් මෙම බද්ද අදාළ නොවේ.	තොග ලීටරයකට රුපියල් තුන්සිය දහයයි (රු. 310) තොග ලීටරයකට රුපියල් හාරසිය දහයයි (රු. 410) තොග ලීටරයකට රුපියල් හයසිය හැටයි (රු. 660)
3	අගුද්ධ ඊතයිල් මධ්‍යසාර ස්ත්‍රීතු (කාර්මික ස්ත්‍රීතු / දුර්වල ස්ත්‍රීතු) සඳහා	තොග ලීටරයකට රුපියල් එකසිය පනහයි (රු. 150)